




මුලික කමටහන් උපදෙස්

සම්පාදක

මතිරගල නියෝග සංඛ්‍ය පාර්ම්පරිය මාධ්‍ය වාර්ෂික
අති ප්‍රාථමික උච්ච රේඛාගම ධම්මප්පා ස්වාමීන්ස් වහන්සේ



සඩ්බ දානාම ධම්මල දානාම ජීජාති
 (සියලු දානයන් අතරින් ධරුම දානය උතුම් වේ.)

පූජානුමෝදුනාව

බලිජන්තේ විසු, ව්‍යාපාරික
 ඩී. ද එස්. සුවදුරත්න පියාණන්ද

සහ

ප්‍රේමාවත් සුවදුරත්න මැණියන් හට
 පූජානුමෝදුනා කරමින්
 ද දරුවන් විසින් මුදුනාය කර
 ධරුම දානය පිණිස පිළිගැන්වේ.



ඔබගේ දහම් දැනුම කවදුරටත් ප්‍රගුණකර ගැනීම
 පිණිස අවශ්‍ය සියලුම තොරතුරු ඉතා පහසුවෙන්
www.ni ssar anavanaya.lk වෙත අඩවියට
 පිවිසීමෙන් ලබාගත හැක. නවක හාවනා යෝගීන්
 සඳහා උපදෙස් මාලාවන්ද එමගින් ලබාගත හැකි
 අතර අන් අයටත් එයට පිවිසීමට යොමු කරවීමෙන්
 උතුම් වූ ධර්ම දානමය කුසලයට ඔබට නිසාගයෙන්
 දායක විය හැකිය.

නොතුරු විවිධ සඳහා
 ni ssar anavanaya@gmail.com
 ස්ථිල් ලිඛිත තාක්ෂණ ත්‍රිත්ව





සඳහම් පැනුම

මේ වූද්‍යසුනේ ඉපිද සසුන් මගෙහි උතුම් පැනුම වන “මේ අත් බවයේදීම නිවන් මග” පහදාදීම පිණිස සතිය පරදැරිව ප්‍රතිපත්ති සසුන් පිළිවෙතෙහි යෙදෙමින් අපද එහිම යොදුවන සේනාසනාධිපති, කම්මට්‍යානාවාරය අති පූජ්‍ය උචිර්ජයගම ධම්මේව හිමිපාණන් වහන්සේට අපගේ පූජෝපහාරය දොහොත් මුදුන් දී පිළිගන්වමු.

ඒ ගුරු උත්තමයන් වහන්සේට නිදුක් නිරෝගී විර්ත්වනය ලැබේ උතුම් නිවනින් සැනසීමට අපගේ මෙත් සිතුවිලි දාරා උපනිග්‍රය වේවා. තම ගෝල්බාලයින් මෙම සසුන් පිළිවෙතෙහි යොදුවමින් විවේකය සහ කාලය කුප කිරීමෙන් අරමුණු කරන ප්‍රතිඵල නොලාඟැනීමට ගිහි පැවිදි සැමට හැකිවේවා.

තෙරුවන් සරණය!



“බත්ම දනය වයයෙන් නොවැලයේ බෙඟාදීම ඩිනිසයි.”



මූලක කම්ටටහන් උපදෙස්

සම්පාදක

අති පුරුණ උච්ච රුහුණම ධම්මස්ව ස්වාමින් වහනයේ

අයිතිය

මිතිරිගල නිස්සරණ වනය සංරක්ෂණ මණ්ඩලය

පුරුම මුද්‍රණය

ශ්‍රී. ලං. ව. 2556 ව්‍ය. ව. 2013



ලිතිර


© Lithira Printing Industries 2013 6 6

306, අඩුලේලේ භාජිය, නුගේගොඩ.

0714521990 / 0718152131

0112835583

lithira2000@yahoo.com



මූලික කමටහන් උපදෙස්

සම්පාදක

මේතිරගල නිස්සරණ වනයේ කර්මස්ථානවාර්ය
අති පුරහිත උඩ රීරියගම ධම්මුප්පව ස්වාමීන් වහන්සේ



මූලික කමටහන් උපදෙස්

නමෝ තස්ස හගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස!

ඡුද්ධ බුද්ධී සම්පන්න පින්වන්ති, වැඩ මුළුවේ ප්‍රධාන ම අර්ථය වෙන්නේ සතිපටියානයයි. ඉතිං සතිපටියානය කිවිවහම සිංහල බොඳුදෙයා බොහෝම ගෞරවයෙන් පිළිගන්න වචනයක් ඒක, අඩු ගණනේ සතිපටියාන සූත්‍රය කියෙවිවත් ඇති. ඒ තරම ම ඒක බොහෝම ආනිසංසදායකයි කියන එක, අපි එක කියවනවා විතරක් නොවෙයි. ඉන් එහාට ගිහිල්ලා හැකිතාක් දුරට පරියාකයේ, සක්මන්, එදිනෙදා වැඩ වශයෙන් ප්‍රායෝගිකව යොදන්න බලාපොරොත්තු වෙනවා. සාකච්ඡා කරන්නේ සතිපටියාන සූත්‍රය නොවෙයි. අප වෙන සූත්‍රයක් ගන්නේ, නමුත් මුලින් ම කරන්න බලාපොරොත්තු වෙන්නේ සතිය පිහිටුවන එකයි.

ඉතිං අපිට දැන ගන්න වෙනවා, එහෙම නැත්තම් ප්‍රශ්න කරන්න වෙනවා, ඇයි මේ තරම ම ආරණ්‍යගත වෙලා, රුක්ඛමුල ගත වෙලා, ගුන්‍යාගාරගත වෙලා, සිලෙක පිහිට්ලා, සම්පුර්ණ අනුත් දෙන බතක් වළදා ගෙන මේ විදියට අපි පේවෙන්න, පෙළ ගැහෙන්න ඇති අවශ්‍යතාවය මොකක් ද? සතියේ සතිමත්වීම සඳහා මෙව්වරම ඇයි පෙළගැස්වීම අවශ්‍ය වෙන්නේ? ඒකට කියන්න තියෙන්නේ අපි ඒ තරම ම එදිනෙදා ජ්‍යෙෂ්ඨයේ කරන්නෙම අසතියෙන් ගත කරන එක.

ඉතිං ඒක නිසා සතිය හඳුන්වා දෙන කොට අපි සාමාන්‍යයෙන් කියනවනම් කියන්නේ ඉස්සේදා තාල බඩ විරෝධ කරලා හඳුන්වා දෙන්න කියලා. ඒක තමයි මේ සර්වයුයන් වහන්සේ සතිපටියාන සූත්‍රයේ මුලදී ඒ ආරණ්‍යගත රුක්ක මුලගත ගුන්‍යාගාර ගත කියල පරිසරය යන



පිළිබඳ විශේෂයෙන් මතක් කරල තියෙන්නේ. දෙක තමයි; ඒ ආරණ්‍යගත වෙලා, රුක්ක මුලගත වෙලා, ගුන්‍යාගාර ගත වෙලා - මේ හාවනා ශාලාවට කියන්නේ ගුන්‍යාගාර කියලා. ආරණ්‍යය කියලා කියන්නේ වන ලැහැබක්, රුක්ක මුලයක් කියන්නේ ගහක් මුල,

රිට පස්සේ ඉරියව් හතරෙන් මේ ඉදාගෙන ඉන්න ඉරියව් තමයි සර්වයූයන් ව්‍යුහසේ මේ සතිපටිධානය ගැන කතා කරන කොට ආදුනිකයාට විශේෂයෙන් හඳුන්වල දෙන්නේ. ඒක නිසා

“පලෝකං ආභ්‍යන්තා” - කියලා පළග බැඳ වාචි වෙලා

“උප්‍රංකායං පණිධාය” - උඩුකය සෑප්‍රව තියාගෙන

“පරිමුඛං සතිං උපයිපෙන්තා” - සතිය පෙරමුණේ තබාගෙන කියන එක තමයි විස්තර කරල තියෙන්නේ. ඉතින් මෙතනට එනකොට ඇත්තට ම ඒ කියන්න ඕන විස්තරවල, ලෙසුකු මාත්‍යකා කියවිල්ලක් සිද්ධ වෙනවා. වෙන විධියකට කියනවා නම් ඒ මුළුක පරිසර දෙක, ආරණ්‍යයට වෙලා, කය තැන්පත් කර ගත්තට පස්සේ, උඩුකය සෑප්‍රව තියාගෙන සතිය පෙරමුණේ තබා ගැනීම කියන එක තමයි, මේ ටිකක් අවධාරණය කරල දෙන්න ඕන වෙන්නේ.

ඒ මොකද ඒ ව්‍යවහාර සාමාන්‍යයෙන් සම්පූද්‍යතාවෙල අර්ථකථනයේ කියන්නේ සතිය මූණ ඉස්සරහින් තියා ගෙන කියලා. උඩු තොලේ තියා ගෙන කියලා. නැත්තම් නාසිකාගුරුයේ තියාගෙන කියලා. ඉතිං ඒක නිසා ඒක “උපරිමුඛං” එහෙම නැත්තම් “පරිමුඛය” කියන වචනයට, මුඛය කියල මූණටත් කියනවා, කටටත් කියනවා කටට උඩින් නැත්තම් මූණ ඉස්සරහ කියන අදහස තමයි සාමාන්‍යයෙන් අර්ථ කථනය දෙන්නේ.

නමුත් සතිය පිහිටුවන්න උපරිමූඩ ම විය යුතු නෑ. සක්මන් කරන කොට පයේ පිහිටන්නත් පුළුවන්, පිම්බිම හැකිලිම කරන කොට උදරයේ පිහිටන්නත් පුළුවන්. ඒ නිසා ඒකේ අර්ථ කළනය දෙන්න වෙන්නේ, අනිත්ත වෙතකික ධර්ම අතර සතිය ඉස්සරහින් තියාගෙන කියලා.

වෙන විධියකට කියනවා නම් ගුද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රයුෂ, කියල දියුණු කරන්න හඳුන ඉන්දිය ධර්මවල - අපි මෙතනදී ගුද්ධාවත්, විරියවත්, සමාධිවත්, ප්‍රයුෂවත් නොවෙයි ඉස්සරහින් තියන්නේ - ඉස්සරහින් තියන්න බලාපොරොත්තු වෙන්නේ සතිය යි. ඉතිං ඒක තමයි මුලදී ම මේ වැඩ මුළුවේ තේමාව වශයෙන් සතිපටියානය කියල කිවිවේ. ඒක නිසා අපේ වැඩ පිළිවෙලේ දී කොට්ඨර අනුරු ආන්තරා ආචත්, හිරිහැර ව්‍යුනත්, හාවනාව හරි හියත්, සාර්ථක ව්‍යුනත් ඒ බව දන්න සතිය තියෙනවා නම් සාර්ථකයි, සතිය නැති ව්‍යුනෙන්, ඒ කියන්නේ එන එන දේවල් එක්ක රෝඩ්කරලා, එන එන දේවල්වල හොඳ විතරක් බලාපොරොත්තු ව්‍යුනෙන්, තරක බලාපොරොත්තු තොවී, එතකොට මොකක් ද වෙන්නේ, අපි අර සතිය තිරවවනයට හානි කරනවා. ඒක නිසා වවනයෙන් කියනවා නම් කියන්න තියෙන්නේ, හාවනා වැඩ මුළුවේදී සමාධිය ඇති කර දෙන්නම් කියල පොරොන්දුවක් ඇත්තේ ම නෑ. පොරොන්දු වෙලා පොරොන්දු කරලා දෙන්න හදන්නේ පුළුවන්තරම සතිය කියන එක තිරවවනය කරල දෙන්න.

ඉතිං ඒ නිසා එහෙම පර්යංකයක වාඩි වෙලා සතියට, එහෙම නැත්තම් තවත් වවනයක් මෙකට එකතු කරනවා නම් අප්‍රමාදය කියල කියන්නත් පුළුවන්. මේ දෙක සමාන වවන වශයෙන් සර්වයුදයන් වහන්සේ පාවිච්ච කරන්නේ. ත්‍රිපිටකයේ අප්‍රමාදය සඳහා. ප්‍රධාන ම වෙනස නැත්තම්, එදිනෙදා ඒවිතයේ ඉදාලා සතිය වඩන තැනුව එනකොට ප්‍රධාන ම වෙනස තමයි, එදිනෙදා ඒවිතයේ අපේ හිත ඉදුරන් හා බැඳිලා බාහිරේට දුවන එකයි කරන්නේ, සතිය පිහිටුවන කොට ඇතුළට ගන්න එකයි කරන්නේ, එවිච්ච මෙකේ තියෙන ආරම්භක වෙනස. එහෙම නැතිනම් අපි මේ වට්ටි ඇවිද ඇවිද ඉදාල මේ වෙලාවට, සතිය පිහිටන වෙලාවට, මේ ගේ ඇතුළට එනවා. එලිපත්තේන් ඇතුළට

කොට සතිය, එප්පත්තෙන් ඒලියට ගියානම් ඒක වික්ෂීපත මනසක්, එහෙම නැත්තාම් හිත පිට යාමක් ආදි වශයෙන් සඳහන් වෙනවා.

ඒක නිසා වාචිවෙලා, පර්යාගය වාචිවෙලා, වාචිවෙලා ඉන්න ඉරියවිට හිත දාල, "මම, මෙතන දත් වාචිවෙලා ඉන්නවා" කියලා එහි හිත පවත්වන්න පුළුවන් නම්, දත්තව නම් "මම දත් මෙතන ඉන්නවා කියලා" මෙක තමයි සතිය ප්‍රවිෂ්තයි, මෙක තමයි මංගලාවතරණය. ඒ නිසා සතියට දෙර ඇරදීමක් කරන්නේ ඉන්න ඉරියවිවේ හිත පවත්වන එක. ඉතිං ඒක බැරි නම්, තමන් ඉන්න ඉරියවිවේ හිත පවත්වන්න බැරි නම් එය භාවනාවට අභ්‍යන්තරයයි කියලා කිය භැංකියි. ඒකෙන් තමයි ඉර ඇලෙන්නේ. එහෙම නැත්තාම් ඉදගෙන ඉන්න ඉරියවිවේ හිත පවත්වන්න පුළුවන් නම් භාවනාවට භව්‍යයයි. භව්‍යයයි කියලා කියන්නේ කරගෙන යන්න පුළුවන්. රට පස්ස ගොඩක් තව තියෙනවා. මෙක ඒකාගු කිරීමේ, එකලස් කිරීමේ වැඩි, සුසර කිරීමේ වැඩි රාජියක්. ඒ රික තමයි මේ කමටහන් කියලා කියන්නේ.

ඒ නිසා පළවෙනියෙන් ම තියෙන්නේ වාචිවූනාට පස්ස ඒ ඉන්න ඉරියවිවේ හිත පවත්වන එක. ඉතිං මෙක හොඳට වද්දා ගැනීම සඳහා ලොකු ස්වාමීන් වහන්සේගේ වහන දෙකක් මම ඉස්සරහින් තියෙනවා. එකක් තමයි හිත කයේ පැවැත්වීම සඳහා, වාචිවෙලා තමන් සමබරව වාචි වෙලා ඉන්නව ද කියල ඇග පෙකිඩික් පරිජා කරලා බලන්න, ඇස් දෙක වහගෙන, හිත ඇකුළට දාගෙන, තමන් සමබරව වාචිවෙලා ඉන්නව ද? රට පස්ස ගරිරයේ තියෙන සැම මස් පිළුවක් ම ලිභිව්ව ස්වරුපයෙන් තියා ඉන්න, දරදුඩු කරන්න එපා. ඒ දේ පුළුවන් නම්, ඒ දේ කියන්නේ මෙතන කයට හිත ගත්තට පස්ස, සැහැල්ලුව වාචිවෙලා, සමමිතිකව වාචිවෙලා, ඒ සැහැල්ලු බව අත් දැකින්න පුළුවන් නම් සතිය කියන්නේ පුදු විනෝදාංශයක් මස, ඒක දඩු කමද් ගැහීමක්ත්, කටු බෙරේ පෙරප්ල්ලක්ත් නොවයි. ඉතිං මෙක විතරමයි නිතරයෝම ආදුනිකයෙක් වශයෙන් තෝරුම් අරගන්න ඕනෑම. ඕන ම වෙලාවක තමන් පර්යාගයන් සඳහා ඉදගෙන හිටියා හෝ කොහො හරි ඉන්න ඉරියවිට හිත යොදාලා (හැම වෙලාව නම් සැහැල්ලුකම හමුවෙන්නේ නෑ) පුළුවන් තරම් සැහැල්ලු වෙලා,

ඒකට හිත යොදාගෙන ඉන්න පුළුවන් නම්, ඒ ගැහුරු හාවනාවක්. මේකට කායානුපස්සනාව කියලා කියනවා.

මෙන්න මේ කායානුපස්සනාව දිගේ ඒක එක්කනාගේ උපතිශ්චය සම්පත් අනුව ගොඩාක් තව පිරිසිදු කරගෙන යන්න පුළුවන්, ඒ නිසා පලවෙනියෙන් ම ආදුනිකයෙක් වශයෙන් උත්සාහ කළ යුත්තේ එහෙම පරියාකය වාචිවෙලා පරියාකය පටිවල වෙන එකයි. ඒ සඳහා විනාඩි කිහිපයක් ගියත් ගණන් ගන්න එපා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ රුපේ අපි ඉදිරියේ තියාගෙන ඉන්න නිසා එකේ ජේනවා සරවෘයන් වහන්සේ කොච්චර සැහැල්ලුව, කොච්චර සම්බිංකව, තමන්ගේ හිත කයට යොදා ගෙන ඉන්නව ද කියලා. ඉතින් ලෝකේ තියෙන ග්‍රෑෂ්යම නිරුපණය තමයි, සමාධි බුදු පිළිමෙ මහමෙවනාවේ තියෙන. ඒ ගෙවීමෙන් හාවනා කරනවා වගයි ජේන්නේ. ඉතින් ඒ වගේ තමන්ටත් එක ගන්න පුළුවන් නම් එක හොඳ ප්‍රවිෂ්යයක්.

ඉතින් එහෙම කරගෙන ඉන්න කොට බාධාවල් එනවනේ. සද්ද ඇහෙන කොට හිත දුවනවා, වේදනා එන කොට හිත දුවනවා. සිතුවිලි දිගේ හිත දුවනවා. ඉතින් එක වළක්වන්න බැඳී. එවා තමයි අපට මේ පරිසරේ අංග සම්පූර්ණ වෙන කොට එන යම් යම් අතුරු ආන්තරා. ඉතින් එවා නැති තැනාක් නැති. ලෝකේ කොහො ගියත් එවා යම් ප්‍රමාණයකට තියෙනවා. ඉතින් ඒ නිසා අපි එවා එනකොට එවාට හැඳුපෙන්නේ නැතිව, එවා ඉතින් ඇවීල්ලා හිත කැඩුනත්, හිත කැඩුනට පස්සේ, ඒ කරදර ඉවර වුනාට පස්සේ, නැවතත් ආයෙත් “මම, දුන්, මෙතන” කියන කයට ගෙනල්ලා හිත තැන්පත් කර ගැනීම තමයි කරන්නේ. ආන්න එහෙම කරගෙන විනාඩි කිහිපයක් බලාගෙන ඉන්න කියනවා. මේ හිත යමකට මෙහෙයුන්නේ නැතිව, වෙතනා පහළ කරගන්නේ නැතිව, ප්‍රාර්ථනා ඇති කරගන්නේ නැතිව. කොට්ඨම කියනව නම් කය පිළිබඳව කය හොල්ලන්නවත් වෙතනාවක් පහළ තොකර, කය සම්පූර්ණයෙන් ම තැන්පත් වෙන්න ඇරුලා වෙතනා විරහිතව බලා ඉන්න කොට මොකක් ද ජේන්නේ කියලා බලන්න. එක මම නැවතත් කියනවා, අහවල් දේ කියලා කිසීම දෙයක් වෙතනා

කරන්න යන්න එපා, වේතනා විරහිතව කය තැන්පත් කරන්න පුළුවන් විදියට පටිවල වෙන්න, පටිවල වෙලා දැන් බලාගෙන ඉන්නවා ඇස් දෙක වහලා, මොනවා ද පේන්නෙන කියලා.

එතකොට ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නෙ, මේ ප්‍රාණය නැතිනම්, හවය අඛණ්ඩව පවතින බවට, මොකාක් හරි ලකුණක් තියෙනවා. මේක සංස්කෘත හාජාවෙන් ප්‍රාණයාම කියල කියනවා. සරවයුයෙන් වහන්සේගේ කාලේ හාවිත වෙච්ච මාගධී හාජාවෙන්, පාලියෙන් ආනාපානෙන කියල කියනවා. ඒ කියන්නෙන කයට වේතනා පුරුවකට මොනවක්වත් කෙරුවේ නැතිනම් කය පැවැත්වීමෙහිලා, ප්‍රාණය පැවැත්වීමෙහිලා, ජ්වය පැවැත්වීමෙහිලා, අඩුම වැඩ කොටසක්, අඩු දාන හෝ නොදාන සිද්ධවෙනවා. අන්න ඒකට යන කල්ම හිත බස්සන එක තමයි ආදුතිකයා කරන්නේ.

ආන්න එහෙම ඉන්නකොට, තේරෙනව නම් ඉඩි වැවෙන පුස්ම රල්ල අපට අර “මම, දැන්, මෙතන ඉන්නවා” කියන කය වෙනුවට, පුස්ම රල්ල අරමුණු කරන්න පුළුවන්, එහෙම නැතිනම් නිමිත්තක් කර ගන්න පුළුවන්, එහෙම නැතිනම් එල්ලයක් කර ගන්න පුළුවන්. මේක වුනේ නැ කියල කිසිසේත් ම කණ්ගාටු වෙන්න එපා. කය පිළිබඳ හැඟීම තියෙනව නම් පහැදිලිව ම වැඩිව බැහැලා. මේක අතිරේක ලකුණක්. කය පිළිබඳව - ඉන්න එක් අතිරේක ලකුණක් තමා පුස්ම පේන එක. ඒ නිසා පේනව නම් හොඳයි. පේන්නෙන නැතිනම් ඒන් හොඳයි. එතකොට කයේ සිත තියාගෙන ඉන්නවා.

සමහර වේලාවට එහෙම කලබල කරන්නේ නැතිව ඉන්නකොට ආශ්වාස ප්‍රාශ්වාස පේනවා. එහෙම පේනවා නම් ආනාපානෙට යනවා. එතකොට තමන්ට පුළුවන් ඒ පුස්ම රල්ල - මෙතනදී විශේෂයෙන් ම මතක් කරනවා - එහෙම බලන්න ගිහිල්ලා පුස්ම ප්‍රකට කරගන්න අදහසින්, පුස්ම හඩාගෙන යන අදහසින් ආයාසයෙන් පුස්ම ගන්න එපැයි කියලා. ආනාපාන සති පොත ලියනකාට ලොකු ස්වාමින්වහන්සේ කිවිවා කළ අකුරෙන් ගහලා යටින් ඉරක් අදින්න කිවිවා. “ප්‍රකට කරන අදහසින් ආනාපානෙන ආයාස කරන්න එපා” සි කියල, ස්වභාවයෙන් වැවෙන පුස්ම කොට්ත් ම කියනව නම්, මොනම

වේතනාවක්වත් පහළ තොකර, කය හොල්ලන්තවත්, ඇස් පිල්ලන් ගහන්තවත්, පුස්ම ගන්තවත් වේතනා පහළ තොකර, අවේතනිකව සිදුවන පුස්ම රල්ල දිහා බලන්න.

මෙතනාදී තේරයි අපට අවේතනිකව පුස්ම ගන්තවත් බැං කියලා. පුග දෙනෙකුට මේ විදියට බලන්න ගියාම පුස්ම ආයාසකර වෙන්න පටන් ගන්තවා. ඉතිං රට පස්සේ එක ලොකු වෝදනාවක් වෙනවා. පුස්ම බලන්න ගියාම ආයාසකර වෙනවා. ගණන් ගන්න එපා. තමන් මතක තියාගන්න ඕන මට තියෙන්නේ අනායාසයෙන් ඇතිවන පුස්ම දිහා බලන්නයි, දැන් මේ වෙලාවේ ආයාසයෙන් වෙනවා. එක තොවයි මගේ අදහස, එ වුනාට කමක් නැ, බලාගෙන ඉන්තවා. ඉතිං එතකොට එහෙම පුස්මට මූණට මූණ දාලා හිටිය යුතුයි කියල නම් නීතියක් නැ - එහෙම වුනාත් තමන්ට දැක ගන්න පුළුවන් වයි, මේ පුස්ම වැඩ පිළිවෙළ උඩු කයේ දී තමයි සිද්ධ වෙන්නේ කියලා. එතකොට අර කය පටවල (සැහැල්ලු) නම්, හිමිකිට හිත උඩු කයට පමණක් තියාගෙන යටි කය අමතක කරන්න වෙනවා.

ඉතිං මේක තව පියවරක් ඉදිරියට තැබීමක්, උඩු කයේ සිදුවන අතිච්ඡානුක පේදින් මාරුගයෙන් ඉඟිල් සිදුවන පුස්ම දිහා බලාගෙන හිඳුමින්, එක ආශ්චර්ය ප්‍රාග්ධනාස වශයෙන් දැක ගනීමින්, යටි කයට එහෙම තියෙන්න ඇරුලා ඉන්න පුළුවන් නම, දැන් ඉතිං තව පියවරක් ඉස්සරහින් තිබිබ නිසි නින්දේ. ඉතිං එහෙම පුස්ම රල්ල දිහා බලන් ඉන්නකොට, උඩු කය සංජුව තියාගන්න ඕන. එහෙම නැතිනම් හිසේ කැක්කුම් එන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් යම් යම් අපහසුතා එනවා. ඉතිං එ නිසා පුස්ම රල්ල, ආශ්චර්ය ප්‍රාග්ධනාස ධාරාව, ඇද කුද වෙන්න දෙන්නේ නැතිව පුළුවන් තරම “ලුප්පං කාය” උඩු කය සංජුව තියාගන්න උත්සාහ කළ යුතුයි. ඉතිං එ නිසා පුවුවක වාචි වුනත්, බිම වාචි වුනත් එ උඩු කය නිරවුල්ව තබා ගැනීමට යෝගාවරයා වග වෙන්න ඕනෙ, එහෙම නැත්නම් රේක වෙලාවකින් අර වගේ යම් යම් අපහසුතාවලට පත් වෙන්න ඉඩ තියෙනවා.

අපි හිතමු එහෙම බලාගෙන ඉන්න කොට, දැන් ප්‍රාණයේ හෝ අනාපානයේ; මේකට තවත් ගැඹුරින් ව්‍යවහාරක් පාවිච්චී කරනවා “කාය සංස්කාර” කියලා, කයත් පැවැත්වීමට අවශ්‍ය අඩුම ලංසුව තමයි පුස්ම, පුස්මට හිත තියනවා. ආන්න එහෙම කරන කොට මේට පෙර භාවනා කරලා පුරු කෙනෙක් නම්, නැත්නම් උපනිගුය සම්පත් ඇති කෙනෙක් නම් එයාට පුළුවන්, තව එක පියවරක් ඉස්සරහින් තියා ගන්න. ඒක නැති ව්‍යනා කියලා බාධාවක් නෑ. නමුත් තියෙනවා නම්, තමන්ට ඒක ලොකු මංගල කාරණාවක්, මේ ජීවීතේ මේ භාවනාවෙන් ප්‍රයෝගනයක් ගන්න පුළුවන් කියලා.

මොකක් ද ඒ කාරණාව, මේ උඩු කය දිහා බලාගෙන ඉන්නකොට, මේ උඩු කයේ කොහේ ද පුස්ම රල්ල වැඩියෙන් වැදෙන්නේ කියල දැන ගන්නවා, පුස්ම රල්ල වැඩියෙන් වැදෙන්නේ, වැඩියෙන් පිරිමැදෙන්නේ කොහේ ද කියලා බලනවා. ඉතිං මේකදී සම්පූර්ණ නාසිකාගුයේ ඉදාල උදරවිජය දක්වා ඕනෑම තැනාක් ප්‍රකට වෙන්න පුළුවන්. මේ අනුව තමයි ඔය ගුරුකුල වාදයි, භාවනා ක්‍රමයි ගොඩක් වෙනස් වෙන්නේ. මේකදී එකයි දැන ගන්න තියෙන්නේ, කටදාකවත් එකක් සොයා ගෙන යන්න එපා. ස්වභාවයෙන් පුස්ම වැවෙන්න ඇරුලා කොතුනා ද වැඩියෙන් තමන්ට වැටහෙන්නේ කියල බලන්න. ඒ පුස්මත් එකක් ඇවේද්දාත් පුස්ම රල්ල බලන්න බැං. පෙරහැර යන කොට තමන් නට නටු ගියෙන් පෙරහැර බලන්න බැං. පෙරහැර බලන්න නම් තමන් පැත්තකට වෙලා වාඩි වෙලා, පෙරහැරට යන්න ඇරුලා බලන් ඉන්න ඕනෑන්.

අන්න ඒ වැඩිවිත තමයි මේ හැපෙන තැනා, එහෙම නැත්නම් වැඩියෙන් පිරිමැදෙන තැනා දැක ගැනීම අවශ්‍ය වෙන්නේ. සියයට තිහක්, භතලිහක් යෝගාවචරයින්ට කොහොමවත් වැටහෙන්නේ නෑ. ඒක ඒ ගොල්ලන්ගේ දේශයක්වත් එහෙම නැත්නම් ඒ ගොල්ලන්ගේ උනන්දු නැතිකමවත් නොවෙයි. ඒ හැරී, ඒක තිසා ඒක බාධාවක් කරගන්න එපා. පුස්මේ හිත තියෙනවා නම් ඇති. යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් ආනිසංස දෙකක් ගන්න පුළුවන්. එකක් තමයි ආශ්චර්ය වෙලාවේ දි ප්‍රාශ්චර්ය සිදුවෙන්නේ නැති බව දැක ගන්න

පුළුවන්. ආශ්චර්යාසේ ඒ වගේ ම හරියට ම ප්‍රාශ්චර්යා තොවී ආශ්චර්යා වශයෙන් ම සිදුවන අවස්ථාව, ප්‍රාශ්චර්යාසේ වෙන කොට ආශ්චර්යාසේ නැති බව වැටහෙන අවස්ථාව.

அன்ன மே எடுக வென் கர ஏன்ன டுக ஏன்ன வேலாவே டி சுதிய
ஹோடும் பிரச்சிடை வேலா. அதிற் லக தமடி ஆங்வாஸயென் பூங்வாஸய
எடுக வென் கொடு டுக ஏன்ன பூலிவந் நமி ஆங்வாஸயட பூங்வாஸய
நடுதி விண்ப ஆவேலிகீக லக்ஷண வகயக் தியெநலி. பூங்வாஸயட
தியெநலு ஆங்வாஸயே நடுதி விண்ப ஆவேலிகீக லக்ஷண. அன்ன லீக
டுந ஏன்ன நமி ஆநாபாநயென் ஸ்டும்புவர ஹே யந்ன பூலிவந்,
ஆவிநிகயெக் வகயென் யந்ன பூலிவந் டுஹலும் தடு. மே ஆங்வாஸயடி.
மேக பூங்வாஸய நொவே, மேந்ன ஆங்வாஸய ஆவேலிகீக லக்ஷண,
லீவாட கியெநலு சீவ்ஹாவ லக்ஷண. சீவ்லக்ஷண, ரதி, ஹாவ லக்ஷண,
பேங்ட்ரலிக லக்ஷண, டொவிக் நமி தியெநலு. டுதா மத் ம வழேந்த் மே
ஆங்வாஸய வேலாவே டி ஆங்வாஸய வெறி டு ஏன்ன லீக பூங்வாஸயென்
வெந் வெந ஹரை டக்கின லக. பூங்வாஸய வேலாவே டி ஆங்வாஸயென்
வெந்கரல டு ஏன லீகட ஆவேலிகீக லக்ஷண வெறந லக.

ඉතිං ඔව්වරයි ඇත්තට ම ඒ පරියාක හාවනාවක් කරන කොනාට උපදෙස් වශයෙන් දෙන්න තියෙන්නේ. මේ විකත් ඇත්තට ම වැඩියි. මේ වික එව්වර ගියේ නැ කියල කණ්ගාටු වෙන්න දෙයක් නැ. සාමාන්‍යයෙන් පූජ්‍යමේ හිත පවත්වන්න පුළුවන් නම්, මේ වික කුමයෙන් කුමයෙන් වෙන්න ඉඩ තියෙනවා. නමුත් වුනේ නැ කියල පශ්චත්තාප වෙන්නත් එපා. මෙතන බොහෝ දෙනෙක් හාවනා කරපු අය නිසයි, මං මේ විදියට පෙර මග පෙන්වුවේ. තව එකත් මං කියන්නම්, ඒ මොකද හාවනා කරලා ද්‍රව්‍යක් දෙකක් යන කොට ඒ විදියට කරුණු මොනවත් ම බලන්නෙන නැතිව, ඉදගන්න කොටම හිත බොහෝම ලස්සනට සමාධිත වෙන්න පටන් ගන්නවා. ඔක්කොට ම නෙවෙයි. ඒ උත්ත මම ප්‍රාථමික කරනවා එහෙම වේවා කියලා. අන්න එහෙම වෙනවා නම් කරුණාකරලා ආශ්චර්යාස ප්‍රාශ්චර්යා පහුරු ගාන්න යන්න එපා. පටන් ගන්න කොට ම ඉදගෙන “මම දත් මෙතන” කියල

හිතාගන්න අර පළවෙනි ම ඒකලසේදී “දැනෙනවා, දැනෙනවා” කියලා මෙනෙහි කරන්න. ඉන්න බව දැනෙනවා, මැරිලා නැති බව දන්නවා. සිහි තැකිවෙලා නැති බව දන්නවා. කලාන්ත වෙලා නැතිබව දන්නවා. ඒක දිගේ පමණක් ම ගෙනි යන්න භාවනාව, එතකොට ආනාපානය හරහා හෝ ආනාපානය අල්ලන්නේ තැකිව කෙළින් ම සමාධියට යන්න පුළුවන්. සමහර වෙලාවට ඒක පුරුදු පුහුණු වෙවිව ඇත්තන්ට පහසු කමක් වෙනවා.

මම මේ වචනෙ ඇයි කියන්නේ, සමහරු ඒ වගේ සමාධිය තියෙදීන් හයියෙන් ඩුස්ම ගන්න යනවා ආශ්වාසේ බලන්න. හයියෙන් ඩුස්ම ගන්නවා ප්‍රාශ්වාසේ බලන්න. ආශ්වාසයේ මුල, මැද, අග බලන්න ඕන ද කියල මගෙන් අහනවා. ආශ්වාස ප්‍රාශ්වාසේ වෙනස්කම් බලන්න ඕන ද කියලා මගෙන් අහනවා. ඒ කියන්නේ මේ උපදේශය හරියට තේරුම් ගත්තේ තැකි තිසා. ඒ තිසා ඉදෙනා ඉන්න කොට ම සිත හොඳට සමාධිගත වෙනවා නම් ඉතාමත් ම පොදු “දැනෙනවා” කියන මෙනෙහි කිරීම යටතේ එහෙම තැත්තම් “ඉන්නවා” කියන මෙනෙහි කිරීම යටතේ, කෙළින්ම යන්න පුළුවන්, ආනාපානෙට අත තියන්නෙවත් තැකිව. හැබැයි ආනාපානෙට අත තිබිලත් ඒකේ විස්තර මොකක්වත් බලන්න ඕන නැ.

මට හිතෙනවා ඒක පැටලෙන එකක් නැ කියල ආධුනිකයාට, ආධුනිකයට ඒක පුරුදේක් ඇත්තම් ඒත් සමහර විටක කියන්න බැ, ඉතින් සංසාරෙන් ගෙනාපු ජම්ම උපනිශ්චය සම්පත් තියෙනවා නම්, සමහර වෙලාවට කෙළින්ම අහුවෙන්න ඉඩ තියෙනවා. එහෙම නම් ආය බුදියන් ඉන්න කෙනා පහුරු ගාන්න යන්න එපා. හරි යන්නේ තැත්තම් තමයි මේ විදියට අනාපානේ ආශ්වාසයෙන් ප්‍රාශ්වාසේ වෙන් කර කර විස්තර බලන්න තියෙන්නේ. ඉතින් ඒක මම හිතෙනවා ඉස්සරහට ඒක අපි ධර්ම සාකච්ඡාවලදී, කමටහන් සුද්ධ කරන වෙලාවේ දී මතක් කරලා දෙන්න පුළුවන්. ඉතින් ඒක තිසා පරියංක භාවනාවේ දී මෙක සඳහා පැයක් පමණ වෙලාව ගන්න කියල කියනවා. ඒ පැය තුළ මුල්ම විනාඩි දෙක තුන ඉරියවිම සකස්කර ගන්න, ඉරියවිවේ පට්ටලේම තමයි කරන්නනා. ඉතින් මෙක තමයි සාමාන්‍ය ලෝකය භාවනාව කියල

හඳුනාගෙන තියෙන්නේ. ඒ ලෝක මතයට ගරු කිරීමක් වගයෙන් තමයි මම ඉස්සෙල්ල ම මේ ඉදෙනා කරන භාවනාව ගැන විස්තරයක් කරන්න යෙදුනේ.



නමුත් මේ සතිය නම් අපේ මූලික දේ, සතිපටියානය නම් අපේ තේමාව, සතිපටියානය හෝ සතිය ඉදෙනා ඉන්න ඉරියවිට පමණක් සමා වෙලා නෑ. මෙතන දී තමා මේ සමාධිය සහ සතිය අතර වෙනස තියෙන්නේ. සමාධිය නම් අපේ ඉස්සර කරගෙන යන්නේ, ඒකට ඉදෙනා ඉන්න එක අත්‍යවශ්‍යයි. සක්මන්දී ගන්න බැ කියන එක නෙවෙයි තියෙන්නේ. නමුත් සක්මනට වැඩිය සමාධිය හොඳයි පර්යාකයේ දී. ඒ නිසා සමාධියට කැදිරකමක් ආවෝත්, සමාධියට ලොල් ගතියක් ආවෝත් ඒ යෝගාවච්‍රයා පරියාකයට කැමති වෙනවා. ඒකේදී පොඩි සද්ධියක් ආවත් මොනවා වුනත් වේදනා කරනවා. එතකොට මම මතක් කරලා දෙන්නම් ඔය යන්නේ භාවනාව සමාධිය ඉස්සර කරගෙන. මම ආයාවනා කරන්නේ, මම කාරුණිකව ඉල්ලා සිටින්නේ, සතිය ඉස්සර කරගෙන යා, එතකොට සතිය ආසන්න කාරණාව වගයෙන් සමාධිය හඳු දෙයි, හඳු දුන්නේ තැන්නම් දුන් සතිය, භාවනාවේ සමාධිය නෑ කියල හරි දන්න එක ලොකු සතියක්. මම මේ පොට හදාගන්න හදන්නේ මේක සඳහා තමයි. මේ ඉස්සරහට එන ඒ අහියෝගයට මූහුණුදීම සඳහා තමයි මේ සක්මන් භාවනාවක් හඳුන්වා දෙන්න යන්නේ.

සතිය පිහිටුවීමේ දී ඒ ආරණ්‍යගත වුනාට, රුක්ඛුලගත වුනාට, ගුණ්‍යාගාරගත වුනාට පර්යාකයක් සඳහා නම් පත් කඩියක් එලාගන්න තරම් ඉඩ විතරයි ඕන කරන්නේ. නමුත් සක්මන් භාවනාවේදී අඩ් 30 ක්, අඩ් 30 කට වැඩිය පියවර තිහක් එහාට මෙහාට යන සංස්ක්‍රිත ඒ වගේම

සම ඉඩමක් අවශ්‍යයයි. මේ ජාති සක්මන් දෙකක් අපේ එරවාද සාසනයේ තියෙනවා. එකක් තමයි ඇතුළත සක්මනා, වහුලයක් යට කරන එක, අනිත් එක තමා පිට සක්මනා, ඉතිං අපි පසුගිය රිකේ ම හරියට මහන්සි ගත්තා පුළුවන් තරම් ඒ පිට සක්මනා ඇති කරන්න. මේ ආරණ්‍යය සංයුත් ඇති කරන්න. ඒ නිසා උඩ විහාර මළවෙ ඉඩ තියෙනවා, පුළුවන් තරම් හැකි හැකි වෙළාවල, සමූහ වශයෙන් යන්න, තනි තනියෙන් යන්න එපා. එතැනට ගිහිල්ලා එක පාවිච්චි කරන්න පුළුවන් සක්මන් භාවනාවට.

ඒ සඳහා බලන තොට සක්මන් භාවනාව විස්තර කරන්න ලේසියි. මම මෙතෙක් විස්තර කරපු පරියාක භාවනාවත් එක්ක සංස්දිනය කරනාකොට. පරියාක භාවනාව ඉදිගෙන ඉන්න ඉරියවිවෙන් කරන්නේ. සක්මන් භාවනාව හතර ඉරියවිවෙන්, ඇවිදිමින් කරන්නේ, පරියාක භාවනාවට ව්‍යුහ්වනාට පස්සේ, හොඳට බීම පට්ටලවෙලා අත් දෙක තියා ගත්තට පස්සේ, පෙනුම එන්නේ නිකං පිරිම්චියක වගේ හැඩියක්, පුළුහක් වගේ, වෙත්තායක් වගේ හැඩියක්. සක්මන් කරන්න පටන් අර ගන්න තොට කය කෙළින් තියල හිටගෙන, ඒ හිටගෙන ඉන්න ඉරියවිවයි අපි ආරම්භක ඉරියවිව වශයෙන් ගන්නේ.

ඒ නිසා සක්මනාට මූණ දාලා අධිෂ්ථාන කරල, “මම මේ රිකේ සක්මන් කරනවා” කියල අධිෂ්ථාන කරගෙන ඒ හිටගෙන ඉන්න ඉරියවිට හිත දාන්න, “මට, දුන්, මෙතන හිටගෙන ඉන්නවා” හොඳට බලන්න එතැනාට හිත පිට දුවනවා නම්, සද්ධ ඇහෙනවා නම්, වේදනා දැනෙනවා නම්, තාම පටන් ගන්න සුදුසු නැ සක්මනා. යම් වේලාවක ඒ කයට හිත ගන්න පුළුවන් නම්, එක ඉතිං ආරම්භක සුහ ලකුණක්. රට පස්සේ අර සක්මනාට අධිෂ්ථාන කරපු ඉඩමේ විනාඩි පහක් විතර ඇවිදින්න, මොනම භාවනාවක්වත් නොකර. සාමාන්‍ය වේගෙන් එහාට මෙහාට ඇවිදින්න ඕන මේ හිරි කැබෙන්න, ස්නායු විකක් පණ ගහළ එන්න, ලේ රිකක් ගමන් කරන්න, ව්‍යායාමයක් වශයෙන්. විශේෂයෙන් ම නින්දෙන් තැගිවීමට පස්සේ, පරියාකයකින් තැගිවීට පස්සේ. ඒක නිසා එක විකක් යුහුසුල් කඩිසර ගමනක් වෙනවා. ඒ වගේ ම ඒ අතර

මැද්දේ බලනවා මම මේ ඇවිදින පාර අනුත්ගෙන් හරස් කැපෙන දෙයක් ද, කටු කොහොල් තියෙන තැනක් ද කියලා. නොගැලපෙන තැනක් ද කියන එකක් මේ විනාඩි පහ තුළ සිද්ධ වෙනවා.

එහෙම මොනවක් බාධාවක් නැත්තම්, තමන්ට තේරෙනවා තම්, මේ හිත ඇවිදින කයේ තබන්න පුළුවන් කියලා, ආයෙන් ඇවිල්ලා හිටගෙන හිටගෙන ඉන්න තැන “මම, දුන්. මෙතන හිටගෙන ඉන්නවා” කියලා, සක්මනේ ද අපි උඩුකය අමතක කරලා යටි කයටයි හිත යොදන්නේ. පරියාකයේ දී ඒක අතිත් පැත්ත. ආන්න ඒ විදියට කිරීම සඳහා උඩු කයේ අත් දෙක වැනෙන එක නාතර කරන්න, අත් දෙක ඉස්සරහින් හරි පස්සේන් හරි අත් දෙක බැඳ ගන්න කියල කියනවා. ඒ කරල පය වේතනා පුර්වකව මෙහෙය වන්නේ, පරියාකයේ ද කිසීම වේතනාවක් නෑ, කිසීම මෙහෙයුමක් නෑ, අනායාසයෙන් සිදුවන පුස්ම බලන්නේ.

සක්මනේ ද අතිවාර්යයෙන් ම වේතනා පුර්වකව දකුණු පය තැබේම, වම් පය තැබේම කරනවා. ඒ නිසා විරයයක් මෙහෙය වෙනවා. කකුල විහිදුවන්න ඕන වෙනවා. දකුණු, වම, දකුණු, වම වශයෙන්. ආන්න එහෙම කරන ගමන්, මෙහෙයවන දකුණු පයයේ හිත තැන්පත් කරලා, අඩුම ගානේ, ඒ දකුණු පය හිහිල්ලා පොලොවේ වැඩින තැන, පොලුව කෙටෙන තැන, කොහොම ද ඒ ස්පර්ය දකින්නේ, විළුණි ඉදල පටන් අරගෙන යනව ද, මුළු කයේ හම්බවෙනවද, පොලුවේ තද ගතිය භා පයේ මෙලෙක් ගතිය වැටහෙනව ද, පොලොවේ මෙලෙක් ගතිය භා පයේ තද ගතිය වැටහෙනව ද සින්ල වැටහෙනව ද, උණුසුම වැටහෙනව ද කියල ඒ වැටහීම තමයි මෙතන ද අපි ආහාර කර ගන්නේ, අරමුණු රසය කර ගන්නේ.

ර්ට පස්ස එක තහවුරු වූනාට පස්ස වම් පය තියන කොට ආනාපානෙ ද වගේ එක තැනක හිත තියාගෙන නොවයි, සක්මන් භාවනාව. දකුණු පයයේ තිබිබ හිත ඊගාවට වම් පයට මාරු වෙනවා. එතකොට ලොකු අහියෝගයක් යෝගාවච්චයට එක තැනක ඉදගෙන පෙරහැර බලනවා නොවයි. වේතනා පුර්වකව පය මෙහෙය වන ගමන්

දකුණු පයේ හිත තිබා, ඊගාවට වම් පයේ හිත තියලා මේ විදියටසි සක්මන් හාවනාව කෙරෙන්නේ. ඉතිං එට පස්සේ අපි හිතමු යම් ආකාරයකට පෙර පිනක් නිසා හෝ ඉන්දිය සංවරය නිසා හෝ පියවර හත අටක්, දහයක්, පහලුවක්, දකුණු වශයෙන්, වම වශයෙන් සතිමත් වෙන්න පුළුවන් කියලා.

එහෙම වුනත් කෙළවරට යනකොට අතිවාර්යයෙන් ම අර එකලස කැඩිනවා. කුඩිවා කියල ප්‍රාර්ථනා කරනවා නොවයි, ස්වභාවය එකකි. ඉතිං ඒ නිසා එකට ලැස්තිවෙලා යන්න ඕනෑ. අර හඳා ගෙන හිය සතිය කඩා ගන්නේ නැතිව, අතිත් පැත්තට අරගෙන එන්න පුළුවන් ද කියල බලන්න. ඒක ලොකු අහියෝගයක් පර්යංකයන් එක්ක බලන කොට.

එ විතරක් නොවයි සමහර වෙලාවට මැද ඇවිදින කොට පවා හිත විසිරි යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අර පොඩි බබේක් ඇවිදින කොට අම්ම බලන් ඉදුල හතයි, හතයි කියන්න වගේ, බලන්න ඕන තමන්ට අඩු ගානේ පියවර හතක්වත් දකුණු, වම, දකුණු, වම, දකුණු, කියල තියන්න පුළුවන් ද කියල. ඉතිං පළවෙනි පියවර හත සිද්ධාර්ථ ක්‍රමාරය පියුම් පිට ඇවිදුපු පියවර හත වගේ තමයි. ඉතාමත් ම වැදගත්. පළවෙනි දවසෙම තමන්ට විශ්වාසයක් ඇතිවෙන කොට මට දැන් අඩු ගානේ පියවර හතක් දකුණෙන් වමට, වමෙන් දකුණට හිත තියාගෙන ඉන්න පුළුවන් කියලා. ඉතිං ඒක සාමාන්‍ය කර ගන්න ඕනෑ. එතන ඉදුල හත, අට කරනවා, අට, නවය කරනවා, නවය දහය කරනවා, පුළුවන් තරම් මේ කෙළවරේ ඉදුලා එහා කෙළවරට පියවර තිහක් සතිය පවත්වනවා. එහා කෙළවරෙන් ආය විවිගන්නේ නැතිව මේ කෙළවරට ගෙනවා.

මෙන්න මේ විදියට සතිය පවත්වන කොට ඇතිවන සමාධිය, තැක්නම ඇතිවන සතිය බොහෝම සෙල්ලක්කාර සතියක්. ඇස් දෙක ඇරගෙන තියෙන්නේ. පර්යංකයේදී නම් ඇස් දෙක වහගෙන තියෙන්නේ. මේකේදී රුප පේනවා. එලියෙ කරනකොට සද්ධත් ඇහෙනවා. වෙතනාවක් තියෙනවා, පය වැදෙන තැනත් මාරු වෙනවා, මේ සේරමත් තියෙදී එක දිගට සති ධාරාව පවතිනවාය කියල කියන්නේ ඒක ලොකු අහියෝගයක්. ඒ නිසා සර්වඥයන් වහන්සේ සඳහන් කරලා

නියෙනවා ඒ විදියට ලබනවා නම් යම් කිසි සතියක් හෝ සමාධියක් ඒක හැඳහැපුනාට කැබේන්නේ නැති සතියක්, සමාධියක්.

පර්යාකයේදී ඇති වන සතිය, සමාධිය ඇස් දෙක ඇරපු ගමන් වතුර දාහක් ඇදුල කලේ බින්ද වගේ එතනම ඉටරයි. ඇස් දෙක ඇරපු ගමන් ම ඉටරයි. නමුත් සක්මනේදී ඇස් දෙක ඇරගෙන ලබන නිසා, සමාධිය එව්වර කැබේන්නේ බිඳෙන්නේ නැ. හැඳුයි උපයන්න අමාරුයි. ඒ නිසා ලොකු සමාධියක් හෝ ලොකු සතියක් හෝ සක්මනේදී බලාපොරොත්තු වෙන්න එපා. ලාවට, යන්තමට, අසු ගාහෙ පියවර හතක් වම, දකුණු, වම වශයෙන් යන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියල තමයි මෙක තමන් විසින් ම තමන් සමාදන් වෙන්න ඕනෑ. අගේ කරන්න ඕනෑ. ඒ වගේම අර සක්මනේ දී මේ විදියට ඇස් දෙක ඇරගෙන රුප පෙනෙමින්, සදා අසමින්, වෙතනා පුරවකව ගත්ත සතිය, සමාධිය දියුණු කර ගත්තොත් හැල හොල්මනින් තොරව එහෙම ම ගිහිල්ලා වාඩිවෙන්න පුළුවන් නම්, අනිවාරයයෙන් ම ඒක පර්යාකයේදී ඒක හොයාදෙන ගතියකට එනවා. මෙක තෝරුම් ගත්තොත් යෝගාවවරයා ගෙදර යන්නේ සන්තොසන් පුර දෙනෙක් මේ හාවනා මධ්‍යස්ථානයට එන්නේ මේ සමාධිය ව්‍යාගෙන යන්නයි. නමුත් නිස්සරණ වනයට ආව පුරදෙනෙක් ස්තූති කරනවා නම් ස්තූති කරන්නේ මේ සක්මන පිළිබඳව දෙන මේ තොරතුරු නිසා සමාධිය වඩන්න අවශ්‍ය අත්‍යන්ත ලක්ෂණය, ආසන්න කාරණාව වන සතිය විවිධාකර තත්ත්ව යටතේදී, නැතිනම් විෂම තත්ත්ව යටතේ දියුණු කරන හැටියටයි.

ඒ නිසා මං ආරාධනා කරනවා හැකිනාක් මේ පායන කාලේ එමිය වැළැලම සක්මන් කරන්න. අර බැරි අමාරු කෙනෙකුට ඇර, මේ සිමෙන්ති පොලුවේ සක්මන් කරන්න යන්නත් එපා. ඒක ලෙඩ කරවන එකක්. ලණු පැයුරත් ඊට වැඩිය හොඳයි. නමුත් හොඳම දේ වැලි, ඒ වගේම ඒක ඔක්කොම එකතු වෙලා උදේ හොඳට අතු ගාගෙන, සක්මන කෝවිලක් දේවාලයක් වගේ තියාගන්න. අනිත් එක අතුගාන එකත් තම තමන් කර ගන්න. තණ කොළ තියන්නත් එපා. ඒක ඒ ගිහි ඇත්තන්ට කර ගත හැකි. පුළුවන් තරම් තරුණ ඇත්තො හොඳට

අතුගාලා සක්මන් මලට තියාගෙන ඉන්න. ඇත්තටම ඕනම භාවනා මධ්‍යස්ථානකට ගියහම, ඒ භාවනා මධ්‍යස්ථානයේ මිනිස්සු භාවනා කරනවද කියල දැනගන්න පුළුවන් වෙන්නේ සක්මනයි වැසිකිලියෙනුයි. ඒ දෙක පාවිච්ච වෙලා නැත්තම් හරියට ඉතින් හිතා ගන්න කුවුද ඉන්නේ කියල ඕනෑම, ඉදාගෙන ඉදී නෙමෙයි සෙල්ලම තියෙන්නේ.

ඉතින් ඒ නිසා තමුන්ගේ භාවනාවේ දියුණුව තියෙන්නේ කොච්චර දුරට සක්මන පදම් වෙලා තියෙනවද කියලා. ඒ වගේම වැසිකිලිය ලස්සනට තියාගෙන ඉන්නවද කියලා. ඉතින් ඒක උඩ ඒකෙත් දන් සැහෙන්න මං හිතන්නේ පිළියෙලවෙලා තියෙනවා. එහෙම නැත්තම් වැලි තියෙනවා වැලි දාගන්න, ඉදාල තියෙනවා, හොඳට අතු ගාගන්න. අතු ගාලා ගල් අයින් කරගෙන සමහරුන්ට කකුල් මෙලෙක් නිසා ගල් ඇතෙනා කොට පූගක් අමරුයි. විශේෂයෙන් ම නිදි මැරුවෙන්, කකුල් මෙලෙක් වුනෙන් එහෙම කැපෙන ගතිය තියෙනවා. නමුත් ඒ තුනී වැල්ල තියෙනවා නම් ලේසියි. හැබැයි මට පොරොන්ද වෙන්න පුළුවන් දවස් දෙකක් විතර භාවනා කරන කොට මේක හයිවෙලා එනවා. එහෙම නැති වුනෙන් අපි කියන්නේ පොලවේ ලයිසන් නැති වෙලා, පොලවේ ඇවිදින්න ලයිසන් නෑ. ඒ තරමටම කුකුල් වල සෙරරප්පු දාගෙන උඩ ජීවත් වෙන්නේ. ඉතින් අපට ඕන ඒ ගොල්ලා පොඩිඩක් බිමට බස්සන්න. බිමට බස්සලා නිකං සාමාන්‍ය වැලි පොලවේ ඇවිද්දලා පුරුදු කරලා ගන්න. පුදුමාකාර ලෙඩ තොගයක් සහිප කරනවා. පුදුමාකාර විදියට ආහාර දිරිවිම ඇති කරනවා. පුදුමාකාර විදියට අවශ්‍ය වෙලාවට නිදා ගන්න පුළුවන් ගතිය තියනවා. පුදුමාකාර විදියට ඒ සක්මනෙන් ගිහිල්ලා වාඩිවෙවිවහම සමාධියට යන්න ඉඩ තියෙනවා. අනිත් එක මේ විත්ත පිඩා භාවනාවේදී මිය ඇතිවෙන හිත නරක් වෙවිච වෙලාවල කවදාකවත් පරියංකෙට යන්න එපා. ඒකට ගියහම එක ඇශ්‍රීල් වෙනවා. කරන්නම බැඳු සක්මනට ම යන්න.

සක්මනට ගිහිල්ලා සක්මනෙන් ලකුණ හම්බවෙනකම්ම දෙල පරියංකෙට ගියහම හරි ලේසියි. ඉතින් එක සක්මන පිළිබඳ අවධානය වැඩි කරන්න මම කුමතිය කාරණා දෙක, තුනක් මතක් කරන්න. එකක් තමයි මේ පහුගිය අවුරුදු විස්ස, තිහ ඇතුළත සැම ආගමකම

හැම කෙනාම භාවනාවට පෙළඳිලා. අපි විතරක් නොවයි, බෙදුද්ධයා විතරක් නොවයි භාවනා කරන්නේ හැමකෙනාම භාවනා කරනවා. තමුත් කිසිම, පෝකාදයෙන් පිට කිසිම තැනක සක්මන් භාවනාව උගන්වන්නේ නෑ. අනෙක් හැමතිනාකම උගන්වන්නේ ඉදගෙන ඉන්න එක තමයි භාවනාව. මොකද හේතුව ඒ ඇත්තො භාවනාව දී ඇති වෙන සමාධියයි ඉස්සර කරගෙන යන්න හදන්නේ. සර්වයුයන් වහන්සේ රීට වඩා සෙල්ලක්කරයි. සර්වයුයන් වහන්සේ සක්මන් භාවනාව උගන්වනවා. සක්මන්දී කියනවා.

සක්මන්දී ඇති කරන සමාධිය හරියට වැළැලේ කැරකෙන බණරයක් වගේ, ඕන තැනක ගැහුවෛවාත් කැරකෙනවා. දෙක අසනීපයක් වෙලා, හිත් අමනාපයක් වෙලා, මොනාවා හරි වුනොත් පරියංකෙට යන්න එපා. හරි වෙහෙසයි. සක්මන් කරන්න. ඇති වෙනකම් සක්මන් කරන්න. සක්මන්න “ආ දන් පරියංකෙට පලයන්” කියල හිතට ලකුණ එනාකම් ඉදල තව තීපවරක් සක්මන් කරලා පරියංකෙට යන්න. එතකොට සාර්ථක වෙන්න ඉඩ වැඩියි.

ඒ වගේම ඉන්නව නම් ගෙවල් දොරවල් වල ඉතාම වයසට හිය ඇත්තො භාවනා කරන්න බැරි ඒ ඇත්තන්ට කියල දෙන්න සක්මන් භාවනාව. පූජ්‍යවන් තරම් පූජ්‍යවන් නම් අත් වැටක් හයි කරල දීල, රේල් එකක් හයි කරල දීල, ඒ රේල් එක අල්ල ගෙන එහාට මෙහාට ඇවිදින්න දෙන්න, ලණු පැදුරක, එහෙම නැත්තම වැළි පොලවක. මම දන්න යෝගීන්ගේ අත්දැකීම දෙක තුනක් තියෙනවා, රීට පස්සේ අර තිබුන ලෙඩ රෝග මොකක්වන් නෑ. හොඳට ආහාර ගන්නවා. හොඳට කටයුතු කරගෙන යනවා.

මේ සැරේ පර්ත් වලදින් හිටියා, ඒ උපාසිකාව තුනට නැමිල වාචීවෙන්නේ. ඉස්සර ඉදගන්නේ පූටු කොටට තියාගෙන මම ඉතින් විහිඟ කෙරුවා, මේ සැරේ ඉදෑද ගැහුවා වගේ. මම හිතුවේ ඇත්තටම පළවෙනි ද්වසේ පළවෙනි භාවනා වැඩමුජ්‍යවෙදී එකක්ද අව්.90 ක විතර කියලා. ඒ තරම් ම වැහැරිලා. මේ සැරේ ඇහුවට පස්සේ හැත්තැපහයි කිවිවා. දන් තියෙනවා ඒ හැත්තැපහේ ගතිය. මම කිවිවා “මබට මම ආරාධනා කරනවා. එන්න ලංකාවට” කියල. “ඇත්තටම හන්තො මම

එන්න කැමතියි, නමුත් ඕගොල්ලන්ට කරදරයි". මම කිවිව "නෑ අපේ මෙනිස්සු ඔබාක්තුවේ තියාගෙන පුරතල් කරාවී එන්න" කියල, රට පස්ස මම කිවිව "මධ්‍ය වවනෙන්, නම බාබරා කියල සුද්දන්ට කියල දෙන්න" කියලා. එක්කෙනෙකුට දුන් කියල දෙනවා. එයාම කාර එක පදවාගෙන එයාම කාමරේ බඩු වික ගෙනත් තියාගන්නවා. දුන් ඇවිදින කොට ජේනාවා එතුමියගේ නීරෝගිකම. එය කියනවා මොකක්වත් ම රහස්‍ය නැතිලු, රට පස්ස පැය තුනක් භාවනා කරන්න පුළුවන් ව්‍යනාලු, සක්මන් විතරයි ඔබ වහන්සේ මට දිපු දැවැදු කියලා.

මං ගිය පාර මං එන්න ලැස්තිවෙනකාට ඒ උඩ කාමර ජේලියේ උපාසිකාව සක්මන් කරනවා. රට පස්ස දුවගෙන ආව මගේ ලගට, ආවට පස්ස මම කිවිව "මේ ඉන්න අපේ කෙල්ලෙ එකෙකුට කොන්ද පණ නෑ කියල උන් සක්මන් කරන්නෙන් නෑ, වරු වුරුව තමයි. ඉසේ කැක්තුමයි බබේ කැක්තුමයි වුරු, වුරු ගානවා. ඔබත් එක්ක බලනකාට පුදුමයි" කියලා. රට පස්ස කියනව් "මේ සිංහල කෙල්ලන්ට බනින්න එපා ස්වාමින් වහන්ස ඔවුන්ගාව පුදුමාකාර සංස්කෘතික ලක්ෂණ තියෙනවා. ඔවුන් එක්ක හිටියත් මට සැපයි. ඒ තරම්ම" මම කිවිව එකට නෙවෙයි බනින්නේ. මේ වැඩිහිටි ගැනුන්ගේ තියෙන වරු වුරුවට භාවනා නොකරනවට. රට පස්ස කිවිව එහෙම කියන්න එපා කියලා.

මේ සැරේ වැඩුමූලව පළමුවෙන්ම වෙන්කරගෙන සහභාගි වෙන්න ඇවිත් හිටියා. පුදුමාකාර වෙනසක් තියෙන්නේ. තව දෙනුන් දෙනෙක් මම දුන්නවා, භාවනාව උගන්වත්න බැං, වයසයි. තේරෙන්නේ නෑ. නමුත් සක්මන් කරනවා. අතිත් එක ප්‍රංශි ලමයින්ට උගන්වත්න ඕන නම් මට දුන් තමබවලා තියෙන අඩුම ගාන අවුරුදු නවය, දැහැ එකාලන, දැළඟයි. සක්මන් තමයි. සක්මන් කරන කොට ඒ අයට හරි ආසාවක් තියෙනවා පිටිපස්ස ඇවිදින්න. සමහර වෙලාවට බෝලයක් බම්ඡ්කර කර අරහෙ මෙහෙ අවිදිනවා. ඇවිදිලා අන්තිමට භාවනාවට යනවා.

මේ සැරේ මේ පළගදී ආව දෙන්නෙකුට කතා කරාට පස්ස කියනවා අක්කයි මල්ලියි දෙන්නම සක්මන් කරනවා. අක්කට විකක් යනකාට නොදුට සමායිය හරි ගිහිල්ලා වාචිවෙනවලු. මල්ලි නම් රට

වඩා සක්මන් කරනවලු. එයා කැමති නැතිපු වාචීවෙන්න. මල්ලී අවුරුදු නවයක් ඇති, අක්ක මං හිතන්නේ අවුරුදු දහතුනක්, දහහතරක් විතර ඇති. එදා ඒ කඩා කරන වෙලාවේ දායක පිරිස ඇවේල්ලා හිටියා. ඒ දායක පිරිස ඇස් දෙක උඩ හිහිල්ලා බලාගෙන ඉන්නව, අර පොඩි කෙල්ල භාවනා කරල කියන විස්තරවලට. දායක කණ්ඩායමේ එක්කෙනෙක් භාවනා කරන්නේ නෑ. ඒගාල්ලො කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ඉතින් මං කිවිව මේ අහගෙන ඉන්න, මේ මනුස්සියෝ, පොඩි දැරුවා කරන වැඩෙඩි කියලා.

අත්තවම ඒ දෙම්විපියන්ට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. ඒ දරුවා හැමදාම විනාඩි 35 ක් භාවනා කරනවලු. රට පස්සේ කියනවා ඉගෙනීමේ කටයුතු වලටත් දක්ෂයි. ඉතින් මට බැලුම් ගෝල වගෙන් ජේනවලු. ලයිටි එකක් ජේනවලු, බයත් හිතෙනවලු, පාල්කමක් දැනෙනවලු, ඉතින් මං කිවිව බොහෝම හොඳයි තටමන්න එපා ඕක දිගට දිගට කරගෙන කරගෙන යන්න.

මේ හැම එක්ම රහස තියෙන්නේ සක්මන්. අපි හිතා ගන්නේ භාවනා කරන්න බැරි, භාවනා කරන්න දක්ෂ සෞඛ්‍ය සම්පන්න තරුණ පිරිස්වලට පරිබාහිරව ඉන්නවනේ වමේ යන්තම් නිකං එව්වර කොලිඥයිඩි නැති කටිටිය, ඒ කටිටියට සක්මන හරියන්නේ. ඉතින් පුළු දෙනෙක් කරන්නේ නෑ. සක්මන් කරන්නේ නැති නිසා කොට්ඨර භාවනා කළත් එක යා දෙන්නේ නෑ. ඉතින් අර පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනව, බුරුමේ සක්මන් කෙරිල්ල කාලය නාස්ති කිරීමක් කියල පුළුදෙනෙක් හිතෙනවලු. හම්බවෙවිව ගමන් හිහිල්ලා පර්යාකයේ ඉන්න හදනවලු. එක හරියන්නේ නෑ. එක නිකං ඇකුල් අඩු කන්න වගේ. සක්මන් කරලා වාඩි වුනෙන් ඉදිණු අඩු කන්න වගේ හොඳට විළිකුන් වෙවිව අඩු ගෙඩියක් කන්න වගේ රස තියෙනවා.

ඉතින් එක නිසා අනිත් එක මං විශේෂයෙන් සඳහන් කරනවා මේ මැත කාලේ අවුරුදු විස්ස තිහ ආතුලත මුළු ලොකෙට ම සක්මන උගෙන්නල තියෙන්නේ මිතිරිගලින්. එක අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ තියෙන දක්ෂකමක් නිසා. හැමතැනම හිහිල්ලා බලන කොට මූලික

අදහස අරගෙන තියෙන්නේ අපේ හාටනා සැලැස්ම. කුටීයයි, සක්මතෙයි. ඒක දත් නිකං සාමාන්‍ය ජන විද්‍යානායට ගිහිල්ලා ජන මතයක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් මං ඒ නිසා කියනවා සක්මත පාවිචිචි කරන්න. එතකොට ඕගොල්ලෙ යන්නේ අනිවාර්යයෙන් ම තිබුණට වැඩිය භාද කොන්දක් හාටනාමය කොන්දක් ඇති කරගෙන. ඒ වගේම මේ වැටුනට නැගිට ගන්න හැරී දත්තාවා. දෙවැන්නෙක් නැතිව නැගිටිවටා ගන්න හැරී දත්තාවා.

අනිත් එක තමා සක්මතේ තියෙන විශේෂ වටිනාකම සක්මතේ හොඳට හැරෙන වෙලාවේදී හරි මේ සතිය පිහිටුවන්න දත්තාව නම් ගෙදර දොරේ දහසකුත් කටයුතු කරන ගමන්, සක්මතෙන්න පූංඩී ආද්‍රේගයක් ගන්න පූංඩින්. ගිහිල්ලා හැරෙන කොට සතිය කඩාගන්නේ නැතිව අධිෂ්ථානයෙන් ගිහිල්ලා කවද හරි සාර්ථක වුනැයි කියන්න එතකොට වැසිකිලියට යනකොට අධිෂ්ථාන කරගෙන යන්න පූංඩින් මල මේ වැසිකිලි කෘත්‍ය කරනකොට සම්පූර්ණයෙන් ම ඒ කෘත්‍ය සතියෙන් කරලා, එනකනුත් සතිය තබන්තු කරනවා.

නැත්තම් සික්ෂාන් වහන්සේලාට තියෙනවා “ගත පරිවාගත වත” පිණ්ඩාතෙට පාත්තරේ හෝදාලා, පාත්තරේ අධිෂ්ථාන කරාට පස්සේ, පාත්තරේ හෝදාලා වතුර පිහන්නේ නැතුව ගන්තාවා, මෙතන ඉදල සම්පූර්ණ ගමට ගිහිල්ලා පිණ්ඩාතේ කරල ආපසු එනකම්, හැම පියවරක් ම සතියෙන් මම ගත කරනවා කියල, පාත්තරේ බලලා අධිෂ්ථාන කරනවා. ඉතින් “ගත පරිවාගත වත” කියල මේකට කියන්නේ. ගත කියන්නේ යන, පරිවාගත කියන්නේ එන දෙකේම සතිය කඩාගෙන එන්නේ නැ. බුදුහාමුදුරුවා කියල තියෙන ආනිසංසේ මොකක්ද දත්තාවද? බුදුහාමුදුරුවා කියල තියෙන්නේ ස්විජ් එකක් ඇදුනොත් ලොකුම තැගැ හම්බවෙනවා. ගත පරිවාගත වත තියෙනවා නම් ස්විජ් එකක් අදින වෙලුවට එහෙම හම්බ වෙන්නේ ගත පරිවාගත තියෙන කෙනාට. අමතර සම්බන්ධ කමක් ඒකේ තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි එක මේ ජ්විතෙන් මැරිලා, රේගාව ජ්විතෙට ගියන් තියෙනවා.

ඒ නිසා එදිනෙදා ජ්‍යෙෂ්ඨී සතිය පිහිටුවන කොට භෞද්‍යටම සක්මන වගේ තමන් තතියෙන් ම කරන වැඩ දෙක තුනක් අරගෙන මුලදීම අධිෂ්ථාන කරන්න යිනා "මම මේ පිශාන හෝදනවා" පොඩි වැඩ ගන්න යින. කැමෙදි කරන්න බැ. කපා කිරීමෙදි නම් කිවිටු කරන්න බැ. කපා කරන්න පටන් ගන්න කොට, සතිය පිහිටුවන එක අනිත් කෙනාට කරන්නත් බැ. දකින මනුස්සයාටත් කේන්ති යනවා. ඒ නිසා මම කරුණාකරලා ඉල්ල සිටිනවා කාන්තාවන් සඳහා කාන්තාවක්මයි ලියලා තියෙන්නේ, කාන්තාවනුයි වැඩියෙන් කපා කරන්නේ, මම පිරිමියෙක් වගයෙන් කාන්තාවන්ගේ උදාතයක් මේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඒක ඇහෙන්න තියන්න එපා. ඒ නිසා පුළුවන් තරම් තම තමන්ගේ වැඩ කරගන්න. ඒක යි අපි මේ අද ගොඩික් කපා කරන්නේ අවශ්‍ය තොරතුරු ලබා දෙන්න යි.

ඉතිං ඒක නිසා දවසේ වැඩ දෙකක් තුනක් අරගන්න, මං පටන් ගන්න කාලේ මට ධම්මික හාමුදුරුවා කිවිවේ දත් මදින වෙලාවේ සතිමත් වෙන්න, මූණ හෝදන වෙලාවේ, අත පය හෝදන වෙලාවේ සතිමත් වෙන්න. එවිවරයි. දවසකට එකයි. ඒ වැඩි මුළ ඉදා අග දක්වාම කරන්න පටන් ගන්තව නම් ඒ වැඩිවේ ලැස්ති වෙන්න ඉස්සර ඉදාලම සතිය පිහිටනවා, ඉවර කරලත් විනාඩි දෙක තුනක් යනකම් සතිය තියෙනවා. එතකොට ඒ වැසිකිලි කැසිකිලි කරන කොට ඒ වැඩිවලදී සතිය පිහිටුවන්න පටන් ගත්තහම අහයි දවසක කොතනද සතිය පිහිටුවන්න බැරි කියලා. ආන්න එදාට තමයි යෝගාවවරයා කියල කියන්න පුළුවන්. හැමතැනදීම පුළ පුළවන් තැන්වල මේ සත්ත ගහල ඉදගෙන ඉන්න කොටයි සක්මන් කරන කොටයි එදිනෙදා වැඩවලයි අන්තිමට අහන්න වෙනව තමන්ට කොතනද ද සතිය පිහිටුවන්න බැරි වුනේ කියලා.

අන්න එතනට හිය දවසට තමයි අපට පැය විසිහතරෙම කැවට යෙය තැනි තත්ත්වට එන්නේ. අපි මේ අනුන්ගේ බත් කාලා, සංසයා වහන්සේ නම් ඉතිං ඔක්කොම අනුන්ගෙන්නේ, මේකට ඉන පරිහෝගය කියල කියන්නේ, යෙට කනව කියල කියන්නේ, යෙට කාල ඒ කටයුත්ත

කරේ නැත්තම් සායක් කියල කියන්නේ. සාය ගෙවෙන්නේ ද්‍රව්‍යක තමන්ට අධිෂ්ථානයක් ගන්න පුළුවන් වෙනවා, උදේ නැගිට්ට වෙලාවේ ඉදෑල නින්දට යනකම්ම කෙරෙන වැඩ හැම එකකදීම මම සතිමත් වෙනවා කියලා.

හැබැයි එකදී පොඩි අර්ථ කළනයක් වෙනවා මොකක්ද එහෙම ඉන්න කොට, උත්සහ කරන කොට සතියෙන් ඉන්න කොට මෙන්න මේ කැල්ලේ සතිය නැ කියලත් දාන ගන්නවා. ආන්න එකයි වටිනාම දේ. ද්‍රව්‍ය මෙතනට එනකම්ම සතිය තිබුණා. මේ කැල්ලේ සතිය තිබුණේ නැ කියල සතිය ආපු වෙලාවෙම තින්ද වෙන්න පටන් අර ගන්නවා. මෙතනදී සතිය තිබුණේ නැ කියල මෙතනත් නැ. එතකොට දන්නව මේ සතිය නැති වීමට හේතු වුනේ මේ කරාව, එහෙම නැත්තම් අසවල් පුද්ගලයා, එහෙම නැතිනම් අසවල් ආහාරේ, අසවල් දැරුණනේ කියලා. එකන් ගන්න පුළුවන් ආස්ථාද, ආදිනව දෙක ගොඩගහගන්න පුළුවන්. එ නිසා සතිය නැතිකම තමන්ට තෝරෙන්න පටන් අර ගත්ත නම් මේ මේ වෙලාව සතිය නැ කියල එක විශාල දියුණුවක්. සතිය තියෙන බව දාන ගන්න එකට වඩා පුගක් හොඳයි, සතිය නැති බව දානගෙන තොසැලි ඉන්න එක.

එක තමයි අපි නිවනෙන් මෙපිට අසවල් අරමුණේ බලාපොරොත්තු වන දැරුයි ජ්‍යෙන රටාව. සතිය ඉන්න තාක් කල් දන්නව සතිය ඉන්නේ කියල, අහවල් නිමිත්තෙ ඉන්නේ කියල, නැති කොට දන්නව සතිය නැ කියලා. එකට හොඳම තැන තමයි සක්මනේදී හැරෙන තැනේදී ඔය වගේ අපි නිකන් කරකවලා අතාරින ගතියක් තියෙනවා. ඉතින් එකට කුරුලි සද්ද තා තා ප්‍රකාර දේවල් බලපානවා. එක තදින් ම සිද්ධ වෙනවා එදිනෙදා වැඩවලදී. හැබැයි එවැනි දේවල් තියදේදී කරා කර කර ඉදෑල මෙක කඩා ගන්නවා නම් මං හිතන්නේ එක අපරාධයක් කියලා. මොකද හරි අමාරුවෙන් අපි මේ වෙලාවන් හදාගන්නේ. ඇවිල්ල මෙතන මේ පයිරුපාසානං කරන්න හදනවානම්, එකිනෙකා හදුනාගන්න හදනවාවත් නෙවයි, හදුනාගතී, අපි මුද්ධ ඉංචුවකයේ වශයෙන්, මුදුනාමුදුරුවන්ගේ ගෝලයා වශයෙන් හදුනාගතී. එක සතිය හරභා වෙන්නේ.

පණ්ඩිත ස්වාමීන් වහන්සේ එකාට අපට කියන්නේ "උඩ යන යන තැන සතිමත් වෙනවා නම්, යන යන තැන අපුමාද වෙනවා නම්, උඩ කොහො හිටියන්, එකම ජීව රැඳිරයයි අපේ ගමන් කරන්නේ. කොහො හිටියන් අපි සම්බන්ධයි." ඒක මේ ඇයි තොදුසි ය, සිප වැළැද ගැනීම්, ආලිංගන වලින් නෙවෙයි කරන්නේ, අපේ කෘත්‍ය කෙරෙනවා නම් හැම වෙලාවේ ම සතියෙන් ගත කරනවා නම් ඉඩේ ම ඒ ගාසතික මෙහෙවර කෙරෙනවා. ඒ වගේම ඇසුළු දුටු කෙනෙකුටත් ගාන්තියක් තියෙනවා.


ඉතිං ඒ නිසා සක්මනේ ද ඇති කර ගන්නා සතිය එදිනෙදා වැඩිවලට යන කොට, මං පොඩි වචන කිහිපයක් ඉටර කරනවා. වේලාව සලකලා සක්මන් කරන කොට අපි යම් ආකාරයකට වම් පතුලෙ, දකුණු පතුලෙ හැඳිම්, ගැවීම්, කෙටිම් බලනවා නම් එදිනෙදා ඒවිතයේදී අතුල් පතුල් දෙකේම තියෙනවා කියල හිතාගන්න. අත්ලට යමක් හැපෙනවා නම් පත්ලට යමක් හැපෙනවා නම් ඒ හැම හැඳිමක් ගරිරයේ ඕන තැනක ප්‍රශ්නයක් නැ. හැම එකකටම අපි සතිමත් වෙන්න ඕන. ඒ වගේම එදිනෙදා ඒවිතේ ඉන්න කොට හරියට මේ වෙලාව ඇතුළත මේ වැඩ් කරන්න ඕන කියල අපට තියෙනවා කාල සිමාවන් වැවෙන වේලාවන්. එතකාට අපට වේගෙන් කරන්න වෙනවා. ඒ වගේම තව කෙනෙක් එක්ක සම්බන්ධිකරණය කරන කොට, බාහිරේට අනිවාරයයෙන් ම හිත යනවා. ඉතිං මේ දෙකේ සතිය පිහිටුවන්න උතන්දු කරන්න එපා. මෙක අමාරුයි. පුළුවන් තරම් බලන්න සතිය පිහිටුවන කොට තමන්ගේ වැඩික් කරගන්න. තමන් තනියෙම කරගන්න වෙලාවේදී සතිය පිහිටුවන්න බලන්න. ගොඩක් සාර්ථක වෙනවා. කරා කර කර හෝ මොනව හරි හදිසි වැඩික් කරන වෙලාවේදී එකට කියනවා Body knowledge කියලා. ඇගට කරන්න දිල තිකං ඉන්න. එය කරයි. රික ද්විසක් කරන කොට තමන්ට තේරයි ඒකෙ රටාව. එහෙම නැතිව ඒ වාගේ කළබල වැඩ කරන කොට සතිය පිහිටුවන්න යන්න එපා. ඒක හරියට රුපියල් අස්සේ අරුක්කාල් ගහන්න හදනවා වගේ. හරියන වැඩික් නෙවෙයි. පුළුවන් තරම් නැවතිල්ලේ කාටවත් කතා නොකර දෙපැත්තෙන් සම්බන්ධ නොවී කරන වැඩිවල සතිය පිහිටුවන්න

ගත්තොත්, තමන්ට කවදා හෝ එදිනෙදා ජ්විතේ සතිය හා පර්යංකයේ සතිය අතර සම්බන්ධතාවය දැකපු ද්‍රව්‍යට තමයි යෝගාවචරයා කියන නමට සම්බන්ධ වෙන්නේ.

පැය විසිහතරේ ඉන්න පුළුවන් ගතියක්, සතිය නැති බවවන් දැනගෙන ඉන්න පුළුවන් ගතියක් තියේවි. ඒක මං හිතනවා දියාන ලැබූවා, මාරුගලුල ලැබූවා, රහත් වුනා කියනවට වඩා වටිනවා, මොකද හිත ඇතුළට නැමිලා. රට පස්ස තමයි අපිට ඔය පරිවුටියාන කෙලෙස්, අනුසය කෙලෙස් පිළිබඳව පර්යේෂණ කරන්න පුළුවන් වෙන්නේ. අපි ඒක විකක් ධර්ම දේශනාවේද සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතිං මේ වික තමයි මං හිතාගෙන හිටියෙ පළවෙති ද්‍රව්‍යස උපදෙස් පන්තිය වශයෙන් මතක් කරන්න කියලා.

සියලු දෙනාටම සැනසීම ලැබේවා !!!

සාදු ! සාදු! සාදු!





...අපි නිනමු එහෙම බලාගෙන ඉන්න කොට, දැන් පාණයේ, අනාපානයේ, මේකට තවත් ගැඹුරින් වචනයක් පාවිච්ච කරනවා “කාය සංස්කාර” කියලා, කයන් පැවැත්වීමට අවශ්‍ය අඩුම ලංසුව තමයි නුස්ම, නුස්ම නින නියනවා. ආන්න එහෙම කරන කොට මීට පෙර භාවනා කරලා නුරු කෙනෙක් නම්, නැත්නම් උපතිශ්‍ය සම්පත් ඇති කෙනෙක් නම් එකට පුත්වන්, තව එක පියවරක් ඉස්සරහින් නියා ගන්න. එක නැති ව්‍යනා කියලා බාධාවක් නෑ. නමුත් නියනවා නම්, තමන්ට එක ලොකු මෝගල කාරණාවක්, මේ පිවිතේ මේ භාවනාවෙන් ප්‍රයෝගනයක් ගන්න පූජාවන් කියල.



lithira

0714521890/lithira 2000@yahoo.com.